

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වවුනියාව විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, වවුනියාව විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ජර්කාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ). 2020 වර්ෂයේ සහ 2023 වර්ෂයේ උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධනය කඩිනම් කිරීමේ (AHEAD) ව්‍යාපෘතියෙන් විශ්වවිද්‍යාලය වෙත ලැබී තිබුණු රු.25,173,383ක ජංගම නොවන වත්කම් සමාලෝචිත වර්ෂයේ ගිණුම්ගත කර තිබීම නිසා, වර්ෂයේ අතිරික්තය සහ සමුච්චිත අතිරික්තය පිළිවෙලින් එම ප්‍රමාණයෙන් වැඩියෙන් සහ අඩුවෙන් දක්වා තිබුණි. මෙම වත්කම් වලට අදාළ ක්ෂය වෙන්කිරීම් රු.3,909,742 ක් අඩුවෙන් දැක්වීම නිසා දේපළ පිරිසත හා උපකරණ වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන්ද වර්ෂයේ අතිරික්තය සහ සමුච්චිත අරමුදල පිළිවෙලින් රු.1,566,371ක් සහ රු. 2,343,371ක් වැඩියෙන් දක්වා තිබුණි.	AHEAD පරිත්‍යාගයෙන් ලැබුණු වත්කම්, පාලක සභාවේ අනුමැතියෙන් පසු ගිණුම් පොත්වල සටහන් කරනු ලැබේ. 2020 සිට 2023 දක්වා වැඩ ආරම්භ කර ඇත්තේ, විශ්ව විද්‍යාලයට භාර දෙන තෙක් වත්කම්වල අයිතිය AHEAD ව්‍යාපෘතිය සතුව පැවති බැවින්, AHEAD වෙතින් භාරදීමේ ලේඛන ලැබෙන තෙක් විශ්වවිද්‍යාලයට ඒවා වාර්තා කිරීමට නොහැකි විය.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව අදාළ ගිණුම්කරණ ප්‍රතිකර්ම සිදු කළ යුතුය.
(ආ). 2024 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණයෙන් ක්ෂය කර තිබුණු රු.26,708,241 ක පිරිවැය වූ ස්ථාවර වත්කම් භාවිතා කරමින් පැවතිය ද ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති අංක 7 හි 65 වන ඡේදය ප්‍රකාරව වත්කම්වල ප්‍රයෝජනවත් ජීව කාලය	වවුනියාව විශ්වවිද්‍යාලය විසින් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හරහා ඉඩම්, ගොඩනැගිලි සහ වාහන සඳහා නැවත තක්සේරු කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී. මෙම ක්‍රියාවලිය 2025 දෙසැම්බර් වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.	එම

සමාලෝචනය කර ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරන ප්‍රමිති අංක 03 අනුව ඇස්තමේන්තුගත දෝෂය නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.

- | | | |
|---|---|-----------|
| <p>(ඇ). ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 හි 83 වන ඡේදයට අනුව, වත්කමක කොටසක් ප්‍රතිස්ථාපනය කරන විට, ප්‍රතිස්ථාපනය ලද කොටසේ ධාරණ අගය හඳුනාගැනීමෙන් ඉවත් කළ යුතුය. ඒ අනුව ඉවත් කළ කොටසේ වටිනාකම අඩු නොකර රු.3,500,000 ක් වටිනා නව කොටස බස් රථයේ පිරිවැයට එකතු කර ඇති බව නිරීක්ෂණය විය.</p> | <p>පිරිවැය/ප්‍රත්‍යාගණන කළ වටිනාකමක් ඇති වාහන සඳහා තනි වත්කම් කේතය පවරා ඇති බැවින්, එම වාහනය අළුත්වැඩියා කරන අවස්ථාවේදී ප්‍රතිස්ථාපනය කරන ලද වටිනාකම තහවුරු කර ගත නොහැකි විය. වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු, අදාළ ලෙජර අගය ඒ අනුව සකස් කරනු ලැබේ.</p> | <p>එම</p> |
| <p>(ඈ). ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 හි 69 වන ඡේදයට අනුව, වත්කමක වටිනාකම එය භාවිතා කිරීමට යොදා ගනු ලබන අවස්ථාවේ තක්සේරු කළ යුතුය. ඒ අනුව 2023 ජනවාරි මාසයේ භාරගෙන භාවිතයට ගනු ලබන රු.152,382,569 ක් වූ විශ්ව විද්‍යාල පුස්තකාලයේ බිම් මහල සහ 2024 නොවැම්බර් මාසයේ භාරගෙන ඇති රු. 91,387,507 ක් වූ එම ගොඩනැගිල්ලේ පළමු මහල එකතුව රු. 243,770,076 ක් ලෙස 2024 දෙසැම්බර් 31 වන දින ගිණුම් ගත කර තිබුණි. තවද 2023 සහ 2024 වර්ෂ සඳහා පිළිවෙලින් රු. 7,238,172 ක සහ රු. 8,108,041 ක ක්ෂයවීම් ප්‍රමාණයක් ගිණුම්ගත කර නොතිබුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමුච්චිත අරමුදල සහ සමාලෝචිත වර්ෂය සඳහා අතිරික්තය මූල්‍ය ප්‍රකාශන වල එම ප්‍රමාණයන්ගෙන් වැඩියෙන් දක්වා තිබුණි.</p> | <p>මෙම ගොඩනැගිල්ලේ වැඩ නිම කිරීමේ සහතිකය 2024 දෙසැම්බර් 31 වන දින වන විටත් අවසන් කර නොමැත. එබැවින්, වියදම් කෙරීගෙන යන වැඩ ලෙස දක්වා ඇත. මෙම ගොඩනැගිල්ලේ කොටසක් විශ්වවිද්‍යාලය විසින් භාවිතා කරමින් තිබුණි. මෙම ව්‍යාපෘතිය 2024 නොවැම්බර් 20 වන දිනට සැලකිය යුතු ලෙස නිම කරන ලද අතර කොන්ත්‍රාත්කරු විසින් වත්කම් පංති වශයෙන් ලැයිස්තුවක් ලබා දී නොමැත. එබැවින්, 2024 වසර අවසානයේ මෙම ගොඩනැගිල්ල ප්‍රාග්ධනීකරණය කර නොමැත.</p> | <p>එම</p> |
| <p>(ඉ). 2024 දෙසැම්බර් මාසයේදී ඇණවුම් කර තිබූ රු. 29,994,054 ක් වටිනා භාණ්ඩ 2025 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විශ්වවිද්‍යාල වෙත ලැබී තිබුණද ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 01 හි 07 ඡේදයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 08 හි 19 ඡේදයේ (අ), (ආ) පටහැනිව මෙම වටිනාකම සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ලෙස ගිණුම්ගත කර තිබුණි.</p> | <p>වවුනියාව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල 2019 වසරේ සිට CESL ආයතනය සමඟ කෙරෙමින් පවතින එකම ව්‍යාපෘතිය වේ. මෙය කොවිඩ් වසංගත බලපෑම, මූල්‍ය අර්බුදය, රට තුළ අමුද්‍රව්‍ය නොමැතිකම, ආනයන සීමා කිරීම්, සහ කොන්ත්‍රාත්කරුගේ අකාර්යක්ෂමතාව නිසා දීර්ඝ කාලයකට ඇදී ගොස් ඇත. එබැවින් ප්‍රසම්පාදනය සහ භාණ්ඩ ඇණවුම් කිරීම් වසර අගදී සිදු කරන ලදී. අදාළ භාණ්ඩ භාර දී ඇතත්</p> | <p>එම</p> |

ගෙවීම කිරීම සඳහා පරීක්ෂා කර නොමැත. වවුනියාව විශ්වවිද්‍යාලයට 2024 වසර වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කළ යුතුව පවතින බැවින්, ඒවා වගකීමක් ලෙස හඳුනාගෙන ඊළඟ වසරේදී ගෙවීම සිදු කරන ලදී.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ). 2023 දෙසැම්බර් මාසයේදී රු.755,425 කට මිලදී ගෙන තිබූ ඩිජිටල් සිතියම් මෘදුකාංගය අස්පෘශ්‍ය වත්කම් යටතේ ගිණුම්ගත කිරීම වෙනුවට වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ යටතේ ගිණුම්ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ජංගම නොවන වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන්ද ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ඩිජිටල් සිතියම් විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රදාන යටතේ මිලදී ගෙන ඇති නිසා මෙය පර්යේෂකයාගෙන් ලැබිය යුතු ලෙස ජංගම වත්කම් යටතේ සටහන් කළ යුතුය. පර්යේෂණය අවසන් වූ පසු පමණක් මෙය අදාළ ලැබීම් දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාග්ධනීකරණය කරනු ලැබේ.	භාවිතය සඳහා යොදා ගත හැකි තත්ත්වයට පත්වූ අවස්ථාවේ සිට මෘදුකාංග ජංගම නොවන වත්කම් යටතේ ගිණුම්ගත කළ යුතුය.
(ආ). සමාලෝචිත වර්ෂයට අදාළ රු. 6,602,525ක් වූ ආයෝජන පොලිය හා රු. 4,399,778ක බැඳුම්කර ගිවිසුම් කඩකිරීම වෙනුවෙන් අය කළ යුතු වටිනාකම සමාලෝචිත වර්ෂයේදී ගිණුම් ගත කර නොතිබුණි.	බැඳුම්කර ආයෝජන පොලිය භාවිතය සීමා කර ඇති අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 04/2019 අභ්‍යන්තර විගණන චක්‍රලේඛ ලිපියට අනුව සම්පූර්ණ පොලිය නැවත ආයෝජනය කර ඇත. විමසන ලද රු. 49,173,656 මුදල 2012 වර්ෂයේ සිට ඇති සම්පූර්ණ ප්‍රාග්ධනය සහ පොලි වටිනාකම වන අතර හෙළිදරව් කිරීම් රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිතීන් මත පදනම්ව ඇත. රු. 4,399,778.21 ක් වන මුදල කැබිනට් තීරණය තෙක් අයකර ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට වවුනියාව විශ්ව විද්‍යාලයේ 39 වන පාලකසභා රැස්වීමේදී තීරණය කර ඇත.	පොලි ආදායම උපවිත පදනම මත හඳුනාගත යුතු අතර අදාළ වර්ෂය සඳහා අදාළ ආදායම ගිණුම්ගත කළ යුතු වේ. ගිවිසුමට අනුව බැඳුම්කර උල්ලංඝනය කිරීම් මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු වටිනාකම් ලෙස ගිණුම්ගත කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර 01 සිට 02 දක්වා කාල පරාසයක සිට පවතින රු 15,057,433 ක් වූ බැඳුම්කර කඩ කිරීම මත අයවිය යුතු මුදල අය කිරීමට කටයුතු කර නොතිබුණි.	2024 දෙසැම්බර් 31 දක්වා කටිකාවාර්ය තුළින් ලබන් මහත්මියගේ රු.14,463,009.86 ශේෂය නිවැරදියි. විශ්වවිද්‍යාලය දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව හරහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර, ශේෂය අයකරමින් පවතී. ආචාර්ය එච්.කේ.එන්. සංජීවනී මහත්මියගෙන් ලැබිය යුතු රු. 926,067.82 ක ශේෂය විශ්‍රාම වැටුප් දායකත්වයෙන් අය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙතින් අපේක්ෂා කෙරේ. භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ කටිකාවාර්ය (තාවකාලික) වී. ඇන් සිත්තුෂා මහත්මියගෙන් අයවිය යුතු මුදල රු. 4,399,778.21 ක් වූ අතර, එය කැබිනට් තීරණය තෙක් අයකර ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට විශ්වවිද්‍යාලයේ 39 වන පාලකසභා රැස්වීමේදී තීරණය කර ඇත.	ලැබිය යුතු ශේෂයන් අයකර ගැනීමට හැකි ඉක්මනින් පියවර ගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව.	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වන වගන්තිය සහ 2019 ජූලි 29 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අංක 04/2019 දරණ අභ්‍යන්තර විගණන චක්‍රලේඛ ලිපිය.	සමාලෝචිත වර්ෂය තුළ රු. 49,173,656 ක ස්ථාවර තැන්පතු ආයෝජන සඳහා අදාළ අමාත්‍යවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගෙන නොතිබුණි.	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර විගණන චක්‍රලේඛ ලිපි අංක 02/2019 ට අනුව, සියලුම කෙටිකාලීන ආයෝජන පාලක මණ්ඩලයේ අනුමැතියට යටත් වේ. විශ්වවිද්‍යාලය පාලක සභාවේ අනුමැතිය ඇතිව රජයේ බැංකුවල ස්ථාවර තැන්පතු මත ආයෝජනය කරයි.	නීතිමය අවධානයන්ට අනුව ආයෝජන සඳහා අදාළ අනුමැතිය ලබා ගත යුතුය.
(ආ) 2017 ජූලි 10 දිනැති අංක 10/2017 දරණ චක්‍රලේඛය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආයතන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ 3.1 ඡේදය	අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් 153 දෙනෙකුගේ පැමිණීම සහ පිටවීම තහවුරු නොකර, 2024 වර්ෂය තුළ වැටුප් හා දීමනා	සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සාමාන්‍ය පිළිවෙත වන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිතයෙන් පැමිණීම සලකුණු නොකිරීම හෝ පැමිණීමේ ලේඛනයේ අත්සන් නොකිරීමයි.	අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණීම සහ පිටවීම ඇඟිලි සලකුණු සටහන් තැබීමේ යන්ත්‍ර මගින් සටහන් කළ යුතුය.

ලෙස
රු.348,044,405 ක
මුදලක් ගෙවා තිබුණි.

- (ඇ) 2023 ජනවාරි 18 වන දින බැඳුම්කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන වක්‍රලේඛ භාණ්ඩාගාර ලේකම් විසින් උල්ලංඝනය කොමිෂන් සභා වක්‍රලේඛ අවශ්‍යතාව පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ කරන්නන්ගෙන් අංක 737 ට අනුව, බැඳුම්කර අදාළ මුදල් ලේකම් අමතන ලද අංක අයකර ගන්නා ලද කඩ කිරීමේ අරමුදලෙන් භාණ්ඩාගාරයට BD/126/214/19/2023 රු.8,551,518 ක ලැබෙන පොලිය භාවිතා ප්‍රේෂණය කිරීමට දරන වක්‍රලේඛ ලිපියේ 5 වන වගන්තිය මුදල භාණ්ඩාගාරයට කිරීම නියම කර ඇත. පියවර ගත යුතුය. ප්‍රේෂණය කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 91,763,619 අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 77,270,408 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 14,493,211 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට හුවමාරු නොවන ගනුදෙනුවල පුනරාවර්තන සහ ප්‍රාග්ධන ප්‍රදාන, ත්‍යාග සහ පරිත්‍යාගවල වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගත් සිසුන් 499 දෙනෙකුගෙන්, විභාග අසමත් වීම නිසා අධ්‍යාපනය හැර ගිය සිසුන් 38 දෙනෙකු ඇතුළුව සිසුන් 77 දෙනෙකු තම අධ්‍යයන පාඨමාලාවන් සම්පූර්ණ නොකර නතර කර තිබුණි.	2018/2019 අධ්‍යයන වර්ෂයේ පාඨමාලා අත්හළ මුළු සිසුන් සංඛ්‍යාව 30 කි. සිසුන් 30 දෙනෙකුගෙන් සිසුන් පස් දෙනෙකු පෞද්ගලික හේතූන් මත ලියාපදිංචිය අවලංගු කර ඇත. පළමු වසරේ සිට කිසිදු තොරතුරක් නොමැතිව සිසුන් 25 දෙනෙකු අධ්‍යයන පාඨමාලාව සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇත. එසේම පිය මට්ටමින් පීඨාධිපතිවරුන් සිසුන් හැරයාමට සහ විභාග අසමත් වීමට හේතු හඳුනා ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිති. මෙම යාන්ත්‍රණයට ව්‍යුහගත ප්‍රතිපෝෂණ ලබාගැනීම, ශිෂ්‍ය උපදේශනය සහ අධ්‍යයන ප්‍රගතිය නීතිපතා නිරීක්ෂණය කිරීම ඇතුළත් වේ. මෙම ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත පදනම්ව අනාගතයේදී අධ්‍යයන පාඨමාලා හැරයාමේ සහ අසමත් වීමේ ප්‍රතිශතය අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.	උපාධි පාඨමාලා අත්හැරයාමේ ප්‍රතිශතය අඩු කිරීමට පියවර ගත යුතුය.

(ආ)	2021/2022 සහ 2023/2024 වර්ෂවල දෙවන අධ්‍යයන වාරය සඳහා විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක විෂයයන් 228ක් ඉගැන්වීමට කලීකාවාර්යවරුන් 205 දෙනෙකුට දේශන පැය 8,415 ක් වෙන් කර තිබුණද, වෙන් කරන ලද දේශන පැයවලින් සියයට 35 ක් වන පැය 2,916 ක් දේශන සිදු කර නොතිබුණි. ඒ අනුව මුළු දේශන පැය වලින් ලැබිය යුතු සම්පූර්ණ දැනුම සිසුන්ට ලැබී නොතිබුණි.	දෙපාර්තමේන්තුවේ සහකාරවරයා විසින් රැස් කරන ලද තොරතුරු පැමිණීමේ පත්‍රිකා මත පදනම් වී ඇති අතර, කර්මාන්ත ගත පුහුණුව, පර්යේෂණ ව්‍යාපෘති සහ Zoom පන්තිවල නියැලී සිටින සිසුන් සඳහා වන පැමිණීමේ පත්‍රිකා ලබාගෙන නොමැත. පරිපාලන පද්ධතිය විධිමත් කර පැමිණීමේ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාමටත් සහ පැමිණීම් ලේඛනගත කිරීමටත් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.	විගණන පවරා ඇති දේශන වේලාවන් අදාළ අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් ආවරණය කළ යුතු අතර, කාර්ය සාධනය සත්‍යාපනය කිරීම සඳහා ලිඛිත ලේඛනය පවත්වාගෙන යා යුතුය.
-----	--	---	--

3.2 නිෂ්කාර්ය හෝ උණ උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධනය කඩිනම් කිරීමේ (AHEAD) ව්‍යාපෘතියෙන් ලැබී තිබුණ රු. 17,732,101 ක් වටිනා ගොඩනැගිලි සහ උපකරණ වසර 1 සිට 4 දක්වා කාලයක සිට උණ උපයෝජිතව පැවතිණි.	1. ජලජීවී වගා ටැංකිය ඉදිකිරීම සහ නඩත්තු කිරීම, ගෘහස්ථ ඒකකය නිසි ලෙස ක්‍රියාත්මක වන අතර එළිමහන් පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරනු ලැබේ. 2. යෝගට් නිෂ්පාදන ඒකක ඉදිකිරීම, ඉල්ලුම මත පදනම්ව නිෂ්පාදන ඒකකයේ යෝගට් නිෂ්පාදනය කෙරේ. යෝගට් නිෂ්පාදනයට අදාළ ප්‍රායෝගික සැසි අදාළ පාඨමාලා ඒකකවල කොටසක් ලෙස පවත්වනු ලැබේ. ප්‍රෝබියෝටික්, මී පැණි සහ ඉරමුසු ඇතුළත් කර යෝගට් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින් පර්යේෂණ කටයුතු ද සිදු වෙමින් පවතී. සමහර පර්යේෂණ ව්‍යාපෘති දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සියලු ක්‍රියාකාරකම් ඉදිකරන ලද නිෂ්පාදන ඒකකවල සිදු කෙරේ. 3. සකස්කරන ලද තෙත් බිම් ඉදිකිරීම, අනාගතයේදී මෙය පර්යේෂණ කටයුතු සඳහා ද භාවිතා කළ හැකිය. එය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ශිෂ්‍ය ප්‍රායෝගික වාර්තා හරහා ද ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කෙරේ. 4. හතු වගාව සඳහා ගෘහයක් ඉදිකිරීම ප්‍රායෝගික සැසි සඳහා හතු වගා කරනු ලැබේ, විශේෂයෙන් තෙවන වසර සහ දෙවන වසර සිසුන් සඳහාත්, ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීම සඳහා නිෂ්පාදන ශිල්පීය ක්‍රම පිළිබඳව ඉගෙන ගැනීමට සිසුන් වැඩි දියුණු කිරීම සඳහාත්, නිෂ්පාදන ශිල්පීය ක්‍රමවලට	අපේක්ෂිත අරමුණු සඳහා වත්කම් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කිරීමට පියවර ගත යුතු අතර, එම වත්කම් භාවිතය ඇගයීම සඳහා ලිඛිත වාර්තා තබා ගත යුතුය.

අදාළ වැඩමුළු පැවැත්වීමටත් සිසුන්ගේ පර්යේෂණ පැවැත්වීමටත්, මෙම කුටිය භාවිතා කෙරේ.

5. සයිලේජ් නිෂ්පාදනය සඳහා ගෘහයක් ඉදිකිරීම අඛණ්ඩව භාවිතා නොවුනත්, ප්‍රායෝගික සැසි සහ පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය පරිදි භාවිතා කරනු ලැබේ. මීට අමතරව මෙම නිෂ්පාදනාගාරය භාවිතයෙන් උපාධි අපේක්ෂක පර්යේෂණ ව්‍යාපෘති කිහිපයක් සිදු කර ඇත. උපකරණ ඉහත සඳහන් ඒකකවලට අයත් වන අතර, ඉහත සඳහන් ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරනු ලැබේ. පිහන්සේදීමේ ඒකකයේ යන්ත්‍රය අලුත්වැඩියා කරමින් පවතින අතර, අලුත්වැඩියා කටයුතු අදාළ සමාගම විසින් සිදු කරනු ලැබේ.

3.3 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩවල ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
නිශ්චිත කාල සීමාව තුළ භාණ්ඩ සැපයීමට අපොහොසත් වූ සැපයුම්කරුවන්ගෙන් රු. 1,200,123 ක මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස අය කර නොතිබුණි.	භාණ්ඩ නියමිත වේලාවට ලැබී ඇත. කෙසේ වෙතත් සමහර වෙනස් කිරීම්, ස්ථාපනය කිරීම් සහ නැව්ගත කිරීම් සඳහා ප්‍රමාදයන් සිදුවී ඇත. මෙම ප්‍රමාදයන් වලංගු හේතු ලෙස පිළිගෙන ඇති බැවින් ප්‍රමාද ගාස්තු අය කර නොමැත.	ලංසු ලේඛනවල ඇති කොන්දේසි අනුව ප්‍රමාද ගාස්තු අඩු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනට වවුනියාව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනාධ්‍යයන සේවක පුරප්පාඩු 137 ක් පිරවීමට කටයුතු කර නොතිබුණි.	2024 දෙසැම්බර් 31 වන දින වන විට වවුනියාව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනාධ්‍යයන සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 137 ක් පවතී. 2022 අගෝස්තු 09 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මූල්‍ය චක්‍රලේඛ අංක 07/2022 අනුව, ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම බඳවා ගැනීම් අත්හිටුවා ඇති අතර, අවශ්‍ය නිලධාරීන් නොමැතිව විශ්වවිද්‍යාලය මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනටමත් දැනුම් දී ඇත. විශ්වවිද්‍යාලයේ පවතින සියලුම පුරප්පාඩු පිරවීම සඳහා අනුමැතිය අපේක්ෂාවෙන් සිටී.	අනුමත කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන් පිරවීමට පියවර ගත යුතුය.